

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන (SMED) ණය යෝජනා ක්‍රමය

SMED ණය යෝජනා ක්‍රමය යටතේ නිෂ්පාදන

1. ආයෝජන ණය
2. කෙටිකාලීන ණය (STL)
3. ණයවර ලිපි පහසුකම් (LC)
4. ස්ථිර අයිතා පහසුකම් (POD)
5. ඇපකර පහසුකම් (LG)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන (SMED) ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාරයක ආයෝජන අවශ්‍යතාවයන් සහ ස්ථාවර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා ණය පහසුකම් ප්‍රදානය කරනු ලබයි. කෘෂිකර්මාන්තය, කෘෂිකර්මාන්තය අභිමුඛ කරගත් ව්‍යාපාර, කර්මාන්ත ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාර, කිරි සහ කිරි ආශ්‍රිත ව්‍යාපාර, පඳු සම්පත්, රිසිතුරු මසුන්, ධීවර කර්මාන්තය, තොරතුරු තාක්ෂණ, ඇගවීම් කර්මාන්තය, සංචාරක සහ හෝටල් ව්‍යාපාර, ඉදිකිරීම්, මුද්‍රණ, අධ්‍යාපනික, සේවා, ආනයන සහ අපනයන ව්‍යාපාර ඇතුළු වෙනත් ඕනෑම ආර්ථික ක්‍රියාකාරී යන අංශ මෙහි ප්‍රමුඛතා අංශ ලෙස දැක්විය හැක.

විශේෂ ප්‍රතිලාභ

- තරඟකාරී පොළී අනුපාත
- නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්
- අවශ්‍ය නම්, මුල් ණය මුදල ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් සලකා බැලිය හැක.
- ලිහිල් කොන්දේසි

යෝග්‍යතාව

- වාර්ෂික පිරිවැටුම රු.මිලි. 20.0ට වඩා වැඩි රු.බිලි. 1.0ට නොඉක්මවන ප්‍රමුඛතා අංශ වල නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්. (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ජාතික අර්ථ දැක්වීම අනුව)
- ශක්‍යතාවයකින් යුතු ව්‍යාපාරයක් තිබිය යුතුය.
- ප්‍රධාන වශයෙන් ගනුදෙනුකරුවන්ගේ ආපසු ගෙවීමේ හැකියාවට යටත්ව පහසුකම් සලකා බැලිය හැකිය.
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් තිබිය යුතුය.
- අපගේ බැංකුවේ හෝ වෙනත් ඕනෑම බැංකුවක මාස 6ක් පුරා සතුටුදායක ලෙස පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුමක් සහිත ගනුදෙනුකරුවෙකු හෝ ටීගට ගනුදෙනුකරුවෙකු විය හැක.

ණය මුදලේ ප්‍රමාණය

- ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාව, දායකත්වය, අරමුණ, ආපසු ගෙවීමේ හැකියාව සහ ණය ලබාගැනීමට ඇති සුදුසුකම් මත රඳා පවතී.

පොළී අනුපාතය

- මහජන බැංකුවේ වෙබ් අඩවිය - www.peoplesbank.lk වෙත පිවිස තොරතුරු ලබාගත හැක.

ආපසු ගෙවීමේ කාලය

- ආයෝජන ණය පහසුකම් - වසර දෙකක (2) සහන කාලයද ඇතුළුව උපරිම වසර 10ක්
- කාරක ප්‍රාග්ධන ණය පහසුකම් - උපරිම වසර 3 කි. (සහන කාලය අදාළ නොවේ.)
- මාසික වාරික වශයෙන් ගෙවීම් කළ හැක.

ගාස්තු, කොමිස්, පොලී ආදිය

- ස්ථාවර සහ විචල්‍ය පොලී අනුපාත
- නිභ වාරික සඳහා දඩ පොලිය
- සම්මත ණය සැකසුම් ගාස්තු
- ගිවිසගත් කාලයට ප්‍රථම ණය මුදල ගෙවා අවසන් කිරීමේදී අයකරනු ලබන ණය මුදල් කලින් පියවීමේ ගාස්තු
- තක්සේරු ගාස්තු (අදාළ නම් පමණක්)
- නීති ගාස්තු (අදාළ නම් පමණක්)
- රජයේ මුද්දර ගාස්තු (අදාළ නම් පමණක්)
- රක්ෂණ වාරික (අදාළ නම් පමණක්)

අයදුම් කිරීමේ ක්‍රමය

- දිවයින පුරා පිහිටි ආසන්නතම ශාඛාව හෝ සේවා මධ්‍යස්ථානය වෙත පිවිස ණය පහසුකම් සඳහා අයදුම් කළ හැක.

නියමයන් සහ කොන්දේසි

- වත්මන් ව්‍යාපාර කාර්ය සාධනය සහ මූල්‍ය ඇගයීමට යටත්ව ණය පහසුකම් සලකා බලනු ලැබේ.
- මූල්‍ය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි සුරැකුම් ලබාදීම සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරනු ලැබේ.
- ණය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි අභ්‍යන්තර බැඳීම් සහ ණය තොරතුරු කාර්යාංශ බැඳීම් (CRIB) පරීක්ෂා කරනු ලබන අතර එම බැඳීම් බැංකුවට පිළිගත හැකි ඒවා විය යුතුය.
- ණය පහසුකම් සම්බන්ධ තොරතුරු නියමයන් සහ කොන්දේසි කාලීනව වෙනස්වීම් වලට ලක්වේ. එබැවින් නවතම තොරතුරු, නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැනුවත් වීම සඳහා ආසන්නතම ශාඛාව සම්බන්ධ කරගැනීම සුදුසුය.

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය

- ගනුදෙනුකරුවන්ට info@peoplesbank.lk හරහා පැමිණිලි අප වෙත යොමු කළ හැකිය.
- අදාළ ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැක.
- අදාළ ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ඇමතීම මගින්ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

වැඩිදුර තොරතුරු

- ඇමතුම් මධ්‍යස්ථානය - 1961
- ප්‍රධාන කාර්යාලය - 0112481481
- සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒකකය - 0112481356